

පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව.
මහනුවර දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 31 දින ද, ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2014 මාර්තු 31 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2015 ජූලි 14 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 මතය.

මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

1.3.1 ලැබිය යුතු ගිණුම්.

2014 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ප්‍රාග්ධන ආධාර ගිණුමේ මධ්‍යම රජයෙන් සභාවට ලැබිය යුතු රු.40,854,109 ක වටිනාකමින් අවුරුදු 01 ක කාලයක් ඉක්මවා තිබූ ශේෂවල වටිනාකම රු.246,312ක් වී තිබුණි.

1.3.2 ගෙවිය යුතු ගිණුම්.

2014 දෙසැම්බර් 31 දිනට අවුරුදු 01ක කාලයක් ඉක්මවා තිබූ ගෙවිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.3,205,833 ක් වී තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම් රු.4,554,431 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.10,560,300 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.6,005,869 ක අඩුවීමක් දක්නට ලැබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

සමාලෝචිත වර්ෂයේ අතිරික්තය ඉකුත් වර්ෂයේ අතිරික්තය හා සමග සැසඳීමේදී රු.6,005,869 ක අඩුවීමක් නිරීක්ෂනය වූ අතර, ඒ සඳහා 2014 වර්ෂයේදී ආදායම් විෂයයන් 02 ක ආදායම සියයට 38 සිට සියයට 93 ක පරාසයකින් අඩුවීමක් වියදම් විෂයයන් 04 ක වියදම සියයට 12 සිට සියයට 491 දක්වා වූ පරාසයකින් වැඩිවීමක් හේතු වී තිබුණි.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

ඇස්තමේන්තුගත ආදායම් , තරා ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචනය විසින් සමාලෝචිත වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම් , තරා ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් විෂයය	2014.01.01 දිනට හිඟය	2014 වර්ෂයේ බිල් කිරීම්	2014.12.31 දිනට හිඟයෙන් අයකිරීම	වර්ෂයේ බිල් කිරීම් වලින් අයවීම	2014.12.31 දින හිඟ		මුළු හිඟය
					2014.01.01 දිනට පැවති හිඟයෙන්	වර්ෂයේ බිල් කිරීම් වලින්	
			-				
වරිපනම් බදු	රු. 342,883	රු. 570,873	රු. 196,995	රු. 450,507	රු. 145,888	රු. 120,366	රු. 266,254
බදු කුලී	31,260	179,768	28,379	166,818	2,881	12,950	15,831
බලපත්‍ර ගාස්තු වෙනත්	-	670,336	-	669,832	-	504	504
	2,012,086	3,306,995	629,504	2,475,361	1,382,582	831,634	2,214,216
එකතුව	2,386,229	4,727,972	854,878	3,762,518	1,531,351	965,454	2,496,805

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ ආදායම් රු.2,496,805 ක් විය.

2.3.2 බදු කුලී

සභාව සතු කඩකාමර 15ක් අවුරුදු 05 කට වරක් තක්සේරු කිරීමකින් තොරව එක් කඩකාමරයක් 2008 වර්ෂයේ සිට හා අනෙකුත් කඩ කාමර 2013 වර්ෂයේ සිට අවුරුදු 30ක බදු කාලසීමාවක් සඳහා කුලියට ලබාදීම නිසා සභාවට විශාල බදු ආදායමක් අහිමිවීගොස් තිබුණි.

2.3.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු.

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2014 දෙසැම්බර් 31 දිනට උසාවි දඩ රු.3,100,000 ක් හා මුද්දර ගාස්තු රු.2,865,735 ක් ලැබිය යුතුව පැවතුණි.

3. මෙහෙයුම් සමාලෝචනය.

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා.

2006 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාලය තුළ අනුමත කළ ගොඩනැගිලි අයදුම්පත් 1156කට අදාළ ගොඩනැගිලි නියමිත ලෙස ඉදිකර ඇත්ද යන්න පරීක්ෂාකර බලා අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කර නොතිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා.

(අ) රු.142,844,998 ක් වූ ඉඩම් හා ගොඩනැගිලිවල අයිතිය ඔප්පු, පැවරුම් නියෝග සහ පිඹුරුපත් මගින් සනාථ කරගෙන නොතිබුණි.

(ආ) ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති සංග්‍රහයේ රීති අංක 218 ප්‍රකාරව සභාවේ ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳව වාර්ෂිකව පරීක්ෂාකර කර නොතිබුණි.

3.3 නිෂ්ක්‍රීය හා උණ උපයෝජිත වත්කම්.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් හදිසි ආපදාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා 2012 වර්ෂයේදී ලබාදී තිබූ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය තෙකලා විදුලි බලයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් නොතිබීම හේතුවෙන් පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ ස්වභාවික ආපදාවන්ට නිරාවරණව නිෂ්කාර්යව පැවතුණි.

3.4 ව්‍යාපෘති ප්‍රමාද කිරීම.

බලංතොට උතුර ප්‍රජා ශාලාව ඉදිකිරීම සඳහා රු.1,500,000ක ගිවිසුමකට එළඹ එහි වැඩ කොටස් 50%පමණ ඉදිකර තිබුණද, මාර්ග සංවර්ධන අධිකාරියේ විරෝධය හේතුවෙන් ඉදිකිරීම් නවතා තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය.

4.1 අයවැය පාලනය.

සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර තිබුණු අයවැය ලේඛණයට අනුව ඇස්තමේන්තුගත ආදායම් හා වියදම්, තත්‍ය ආදායම් හා වියදම් සමඟ සැසැදීමේදී ආදායම් විෂයයන් 05ක සියයට 20 සිට සියයට 230 දක්වාද වියදම් විෂයයන් 08ක සියයට 14 සිට සියයට 296 දක්වාද විචලනයන් නිරීක්ෂණය වූ බැවින් අයවැය ලේඛණය ඵලදායී පාලන කාරකයක් වශයෙන් යොදාගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

4.2 වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4:2 උප පරිච්ඡේද ප්‍රකාරව වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මක් සකස්කර නොතිබුණි.

5. පද්ධති හා පාලනය

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි සභාවේ විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය පාලනය
- (ඇ) ආදායම් පරිපාලනය
- (ඈ) වත්කම් කළමනාකරණය